



## Education Social Media Network

මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 115 (2023)

5 - ශ්‍රේණිය

01. පාසලක උදය රැස්වීම සෑම සතියකම සඳුදා දවසේ පැවැත්වේ. පෙරේදා උදය රැස්වීම පැවැත්වුවේ නම් හෙට කවදා ද?

- 1) බදාදා      2) බ්‍රහස්පතින්දා      3) සිකුරාදා

02. පත්තියක සියලුම ළමයි ජේළියකට සිටගත් විට ජේළියේ ඉදිරියේ සිට 20 වෙනියාට නිමලේ සිටිසි. ජේළියේ පිටුපස සිට 17 වෙනියාට සිටින්නේ ද නිමල් නම් පත්තියේ සිටින මුළු ළමුන් ගණන කීය ද?

- 1) 36      2) 35      3) 37

03. 3M5 යනු තුනෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛාවකි. එසේ නම් M අකුර වෙනුවට යෙදිය හැකි ඉලක්කම් වන්නේ,

- 1) 2      2) 1      3) 4

04. අතරමග" යන වචනයට ගැළපෙන ඉලක්කම් අනුපිළිවෙළින් දක්වා ඇත්තේ,

ය	න	ග	ර	ම	න	ක	අ	ද
1	2	3	4	5	6	7	8	9

- 1) 82453      2) 86453      3) 87435

05. 94724 යන සංඛ්‍යාවලට ගැළපෙන වචනය කුමක්ද?

- (1) දුරකතනය      (2) දුරුකතර      (3) දුරකතර

06. දුම්රියක් ගතට සුදානම් බව හඟවන කොඩියේ වර්ණය වන්නේ,

- (1) රතු      (2) කොළ      (3) නිල්

07. ශක්තිය වඩන ආකාර පමණක් අඩංගු පිළිතුර වන්නේ,

- (1) මස්, මාළු, බිත්තර      (2) බත්, පිටුටු, ඉඳි ආපේප      (3) දිවුල්, අඹ, පේර

08. ශ්‍රී ලංකාව ආසන්නයේ ම පිහිටි රට වන්නේ,

- (1) මැලේසියාව      (2) පකිස්ථානය      (3) ඉන්දියාව

09. ක්ලාන්ත වූ රෝගියෙකුට වඩාත්ම සුදුසු ප්‍රථමාධාරය වන්නේ,

- (1) වතුර ටිකක් බීමට දීම.  
(2) හිස හොඳින් පහලට හරවා වාතාශ්‍රය ලබාදීම,  
(3) හිස කළින් සිටින සේ වාඩි කරවා තැබීම.

10 හොඳින් මේරූ බීජයක් හඳුනා ගත හැකි සරල ක්‍රමයකි.

- (1) බීජය පොඩිකර බැලීම.

(2) බීජය ජල බදුනකට බහා යටට කිමිදේ දැයි බැලීම.

(3) බීජයේ තැනින් තැන පුල්ලි සහිත දැයි බැලීම



A3book.com



Education Social Media Network

මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 115 (2023)

5 - ශ්‍රේණිය

පිළිතුරු

01. පාසලක උදය රැස්වීම සෑම සතියකම සදාදා දවසේ පැවැත්වේ. පෙරේදා උදය රැස්වීම පැවැත්වූවේ නම් හෙට කවදා ද?

1) බදාදා      2) බ්‍රහස්පතින්දා      3) සිකුරාදා

02. පත්තියක සියලුම ළමයි ජෙළියකට සිටගත් විට ජෙළියේ ඉදිරියේ සිට 20 වෙනියාට නිමලේ සිටියි. ජෙළියේ පිටුපස සිට 17 වෙනියාට සිටින්නේ ද නිමල් නම් පත්තියේ සිටින මුළු ළමුන් ගණන කීය ද?

1) 36      2) 35      3) 37

03.  $3M5$  යනු තුනෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවකි. එසේ නම්  $M$  අකුර වෙනුවට යෙදිය හැකි ඉලක්කම වන්නේ,

1) 2      2) 1      3) 4

04. අතරමග" යන වචනයට ගැළපෙන ඉලක්කම් අනුපිළිවෙළින් දක්වා ඇත්තේ,

ය	න	ග	ර	ම	න	ක	අ	ද
1	2	3	4	5	6	7	8	9

1) 82453      2) 86453      3) 87435

05. 94724 යන සංඛ්‍යාවලට ගැළපෙන වචනය කුමක්ද?

(1) දුරකතනය      (2) දුරුකතර      (3) දුරකතර

06. දුම්රියක් ගතව සූදානම් බව හඟවන කොඩියේ වර්ගය වන්නේ,

(1) රතු      (2) කොළ      (3) නිල්

07. ශක්තිය වඩන ආකාර පමණක් අඩංගු පිළිතුර වන්නේ,

(1) මස්, මාළු, බිත්තර      (2) බත්, පිට්ටු, ඉඳි ආපේප      (3) දිවුල්, අඹ, පේර

08. ශ්‍රී ලංකාව ආසන්නයේ ම පිහිටි රට වන්නේ,

(1) මැලේසියාව      (2) පකිස්ථානය      (3) ඉන්දියාව

09. ක්ලාන්ත වූ රෝගියෙකුට වඩාත්ම සුදුසු ප්‍රථමාධාරය වන්නේ,

(1) වතුර ටිකක් බිමට දීම.

(2) හිස හොඳින් පහලට හරවා වාතාශ්‍රය ලබාදීම.

(3) හිස කළින් සිටින සේ වාඩි කරවා තැබීම.

10 හොඳින් මේරූ බීජයක් හඳුනා ගත හැකි සරල ක්‍රමයකි.

(1) බීජය පොඩිකර බැලීම.

(2) බීජය ජල බඳුනකට බහා යටට කිමිදේ දැයි බැලීම.

(3) බීජයේ තැනින් තැන පුල්ලි සහිත දැයි බැලීම